



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 1,780/4 - 2012 ඔක්තෝබර් මස 15 වැනි සඳුදා - 2012.10.15

(රජයේ බලයට ප්‍රකිරී කරන ලදී)

### IV (අ) වැනි කොටස - පලාත් සභා

#### පලාත් සභා නිවේදන

වයඹ පලාත් සභාව

1994 අංක 1 දරණ වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය ප්‍රයුත්තිය.

1994 අංක 1 දරණ වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය ප්‍රයුත්තියේ 18(ඇ) වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග.

අතුල විශේෂීය,

වයඹ පලාත් ප්‍රධාන අමාත්‍ය සහ වයඹ පලාත් මූදල් හා  
තුම සම්පාදන, නීතිය හා සාමය, පලාත් පාලන හා පලාත් පරීපාලන,  
මිනිස් බල, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, ප්‍රවාහන,  
පරිසර, සංචාරක, ආයෝජන, සම්බන්ධිකරණ, සමුපකාර සංවර්ධන  
සහ ආභාර සැපයුම් හා බෙදාහැරීමේ අමාත්‍ය.

කුරුණෑගල,  
ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී ය.

#### නියෝග

01. මෙම නියෝග 2012 අංක 01 දරණ වයඹ මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය පිළිබඳ නියෝග වශයෙන්  
හඳුන්වනු ලැබේ.

#### 1 වැනි කොටස

##### ආයතන ලියාපදිංචි කිරීම

02. කිසිම තැනැත්තෙක විසින් (මෙහි මින්මතු අධිකාරිය යනුවෙන් සඳහන් කරනු ලබන) වයඹ මානව සම්පත් සංවර්ධන  
අධිකාරිය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරිය යටතේ මිස මෙහි 1 වැනි උපලේඛනයේ දක්වා ඇති වයඹ පලාත් මානව  
සම්පත් සංවර්ධනයට අදාළවන කටයුත්තක් සිදුකිරීම නොකළ යුතුය.

03. ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කිරීම මෙහි 2 වැනි උපලේඛනයේ දැක්වෙන ආකෘතියට සාරානුකූලව සකස්කරන ලද  
අයදුම්පත්‍රයක් මගින් විය යුතුය.

04. ලියාපදිංචිය ලබාගැනීම සඳහා ආයතනයක් මෙහි 3 වැනි උපලේඛනයේ දැක්වෙන සුදුසුකම් සපුරා තිබිය යුතුය.

05. ආයතනයක් මෙහි 4 වැනි උපලේඛනයේ දැක්වෙන නිර්නායකයන් පදනම් කරගෙන සුදුසු ශේෂීයක ලියාපදිංචි කරනු ලැබිය යුත්තේය.

06. අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලියාපදිංචි සහතිකය මෙහි 5 වැනි උපලේඛනයේ දැක්වෙන ආකෘතියට සාරානුකූල විය යුත්තේය.

07. ආයතනය ලියාපදිංචි කර වසරක් නොඉක්මවන්නාවූ කාලයක් සඳහා වලංගු බලපත්‍රයක් අධිකාරිය විසින් නිකුත් කරනු ලැබිය යුතුය.

08. වාර්ෂික බලපත්‍රය මෙහි 6 වැනි උපලේඛනයේ දැක්වෙන ආකෘතියට සාරානුකූල විය යුතුය.

09. බලපත්‍රයේ සඳහන් කොන්දේසි අනුව කටයුතු කිරීමට ආයතනය බැඳී සිටිය යුතුය.

10. ආයතනයක් තමන් සිටින ග්‍රේණියෙන් ඉහළ ශේෂීයට පත්කිරීම සඳහා අධිකාරිය විසින් සුදුසු යැයි සැලකෙන කාලසීමාවක් නියම කරනු ලැබිය හැකිය.

11. වාර්ෂික බලපත්‍රයක වලංගු කාලය අවසන් වීමට මසකට පෙර බලපත්‍රය අලුත්කිරීම සඳහා අධිකාරිය වෙත අයදුම් කළ යුතුය.

12. බලපත්‍රයක් අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය මෙහි 7 වැනි උපලේඛනයේ දැක්වෙන ආකෘතියට සාරානුකූලව සකස් කරන ලද අයදුම්පත්‍රයක් මින් විය යුතුය.

13. ලියාපදිංචි කිරීමේ ගාස්තු පහත දැක්වෙන ආකාරයට විය යුතුය -

1. ශිෂ්‍ය සංඛ්‍යාව 11 - 50 දක්වා සිටින ආයතන	රු. 2,000.00
2. ශිෂ්‍ය සංඛ්‍යාව 51 - 100 දක්වා සිටින ආයතන	රු. 3,000.00
3. ශිෂ්‍ය සංඛ්‍යාව 101ට වැඩි ආයතන	රු. 5,000.00

14. වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියන් 1,000.00 ක් විය යුතුය.

## 2 වැනි කොටස

### ආයතන අධික්ෂණය කිරීම

15. යම් ආයතනයක් පරීක්ෂා කිරීමට හෝ යම් ආයතනයක් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හෝ මානව සම්පත් සංවර්ධන අධිකාරියේ සහාපතිවරයාට හෝ සහාපතිවරයා විසින් බලය පවරන ලද නිලධාරියෙකුට බලය ඇතු.

16. මානව සම්පත් සංවර්ධන අධිකාරියේ සහාපතිවරයාට හෝ සහාපතිවරයා විසින් බලය පවරන ලද නිලධාරියෙකුට තම සහායක නිලධාරීන්ද සමග ආයතනය ක්‍රියාත්මක වේලාවන් තුළදී ආයතනය තුළට ඇතුළේමෙන් අවශ්‍ය තොරතුරු ලබාගැනීමටත් බලන්න ඇතු.

17. අවශ්‍ය තොරතුරු ලබාදීම හා අවශ්‍ය විය හැකි අනෙකුත් සහයෝගයන් ලබාදීම ආයතනයේ පාලක පක්ෂයේ/කළමනාකරුගේ වගකීම විය යුතුය.

18. සහාපතිවරයා විසින් වයඹ මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය පිළිබඳ නියෝග සම්බන්ධයන් වූ, ස්වකිය බලන්න, අවශ්‍යතාවය පරිදි සාමාන්‍යාධිකාරීවරයා වෙත පවරාදිය හැකිය.

## 3 වැනි කොටස

### බලපත්‍ර අවලංගු කිරීම

19. යම් ආයතනයක් විසින් බලපත්‍රයෙහි සඳහන් කොන්දේසි කඩකර ඇතිව සහාපතිවරයාගේ මතය වනවීට බලපත්‍රය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් තොකිරීමට හේතු ඇත්තම් සති තුනක් ඇතුළත දීන්වන ලෙස බලපත්‍රධාරියාට ලියාපදිංචි තැපැලන් දැන්වීමක් යැවිය යුතුය.

20. සහිත තුනක් ඇතුළත එම ලිපියට පිළිතුරක් එවනු නොලැබුව හෝත් හෝ එවනු ලැබූ පිළිතුර සම්බන්ධයෙන් සැහීමකට පත්විය නොහැකි වූ විට බලපත්‍රය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට සහාපතිවරයාට බලය ඇත්තෙන්ය.

#### 4 වැනි කොටස

##### අධිකාරිවනා

21. බලපත්‍රයක් ප්‍රදානය කිරීම අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් හෝ බලපත්‍රයක් අවලංගුකිරීම සම්බන්ධයෙන් හෝ බලපත්‍රයක් අලුත්කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් හෝ අත්ථැප්තියට පත් තැනැත්තෙකුට අමාත්‍යවරයාට අහියාවනයක් ඉදිරිපත් කළ යුතුය.

22. එබදු අහියාවනයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙනුට නොවැඩීමෙන් මණ්ඩලයක් මගින් පරීක්ෂණයක් පවත්වා ලබාගන්නා නිරදේශයන් මත තීරණයක් දිය යුතුය.

23. තමාගේ අහියාවනය සම්බන්ධයෙන් පොදුගලිකව හෝ නියෝජිතයෙකු මගින් කරුණු නියෝජනය කිරීමේ අවස්ථාවක් ඉල්ලුම්කරුට තිබිය යුතුය.

24. අහියාවනයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ තීරණය අවස්ථාත්මක හා තීරණාත්මක විය යුතුය.

#### 5 වැනි කොටස

##### උපදේශක කම්ටුව

25. උපදේශක සේවා සැපයීම පිණිස අමාත්‍යවරයා විසින් සාමාජිකයන් නවදෙනෙනුට නොවැඩී උපදේශක කම්ටුවක් පත්කල යුතුය.

26. උපදේශක කම්ටු සංයුතිය පහත සඳහන් පරිදි විය යුතුය,

1. විධායක අධ්‍යක්ෂවරයා (නිල බලයෙන්),
2. සාමාන්‍යාධිකාරීවරයා (නිල බලයෙන්),
3. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හෝ මහු විසින් නම් කරනු ලබන ජේත්‍ය මාණ්ඩලික නිලධාරයෙක්,
4. පරිගණක ඉංජිනේරුවරයෙක්,
5. රුපලාවනා දිල්පියෙක්,
6. යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්,
7. වෛවද්‍යවරයෙක්,
8. නිශීයවරයෙක්,
9. ගණකාධිකාරීවරයෙක්,

27. විධායක අධ්‍යක්ෂවරයා උපදේශක කම්ටුවේ සහාපතිවරයා වේ.

28. උපදේශක කම්ටුවේ සාමාජිකයින්ගේ දුර කාලය වසර තුනක් විය යුතුය.

29. උපදේශක කම්ටුවේ සාමාජිකයින් සඳහා පාරිගුමික ගෙවීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කළ යුතුය.

30. උපදේශක අවශ්‍යතාවය මත කම්ටු සාමාජිකයින් එක් අයෙකු හෝ රේට වැඩි ගණනක් කැඳවීම උපදේශක කම්ටුවේ සහාපතිවරයාගේ අහිමතය පරිදි විය යුතුය.

## 6 වැනි කොටස

## පරිපාලන කටයුතු

31. ආයතන ලියාපදිංචිය, පරිපාලනය හා උපදේශන සේවා සැපයීමේ කටයුතු සඳහා අධිකාරිය විසින් විශේෂ පරිපාලන ඒකකයක් පිහිටුවීය යුතු ය.

32. විශේෂ පරිපාලන ඒකකය සාමාන්‍යාධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක විය යුතු ය.

33. පරිපාලන ඒකකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය අඛණ්ඩ මණ්ඩලය විසින් තීරණය කොට බඳවාගත යුතු ය.

## 7 වැනි කොටස

## වැරදි සහ දැඩුවම්

34. බලපත්‍රයක් ලබානොගෙන පළාත තුළ 1 වැනි උපදේශකයේ සඳහන් මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණයට අදාළවන කටයුත්තක් සිදුකිරීම.

45. බලපත්‍රයක් ලබාගෙන ඇති ආයතනයක්, සහාපතිවරයා විසින් මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය පිළිබඳ නියෝග යටතේ නිකුත් කරනු ලබන උපදේශකවලට අනුකූල නොවීම.

36. බලපත්‍රයක් ලබාගෙන ඇති ආයතනයක්, සහාපතිවරයාට හෝ සහාපතිවරයා විසින් පවරන ලද බලය මත ක්‍රියාකරන නිලධාරීයකට, අවශ්‍ය තොරතුරු සහ අදාළ සහයෝගයක් ලබා නොදීම.

37. මෙම රෙගුලාසි යටතේ වරදක් වශයෙන් දක්වා ඇති කිසියම් කාර්යයක් කිරීම හෝ නොකර හැරීම සම්බන්ධයෙන් මණ්ඩලාත් අධිකරණයේ නඩු පැවරිය හැකි ය. වරදකරුවූ විට අවුරුද්දක් දක්වා වන දෙයාකාරයෙන් එක් ආකාරයක සිරදුඩුවමක් හෝ රුපියල් පනස් දහසක් දක්වාවූ ද්‍රව්‍යක් හෝ ඒ දෙකම හෝ නියම කරනු ලැබය යුත්තේ ය.

38. මෙම නියෝග වල කාර්ය සඳහා :

අමාත්‍යවරයා යන්නෙන්, වයඹ පළාතේ මානව සම්පත් සංවර්ධන විෂය හාර අමාත්‍යවරයා අදහස්වේ.

අධිකාරිය යන්නෙන්, වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය අදහස්වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය යන්නෙන් වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අදහස් කෙරේ.

සහාපතිවරයා යන්නෙන්, වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරියේ සහාපතිවරයා අදහස් කෙරේ.

විධායක අධ්‍යක්ෂවරයා යන්නෙන්, වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා අදහස් කෙරේ.

සාමාන්‍යාධිකාරීවරයා යන්නෙන්, වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අදහස් කෙරේ.

ආයතනය යන්නෙන්, වයඹ පළාතේ මානව සම්පත් සංවර්ධනයට අදාළ වන කටයුත්තක් සිදුකරනු ලබන සිංහයන් 10කට වැඩි සංඛ්‍යාවක් සිටින ආයතනයක් අදහස් කෙරේ.

ප්‍රයුෂ්ථිය යන්නෙන්, 1994 අංක 1 දරන වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය ප්‍රයුෂ්ථිය අදහස්වේ.

උපදේශනය යන්නෙන්, වයඹ මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණයේ යෙදෙන ආයතන වැඩිදියුණු කිරීම සඳහා උපදේශනයන් සැපයීම හා රට ආනුශ්‍යාධික සේවා සැපයීම අදහස් කෙරේ.

මෙම ගැසට් පත්‍රයේ සිංහල සහ දෙමළ සහ ඉංග්‍රීසි පාඨවල යම් අනනුකූලතාවයක් ඇතිවුවහොත් එවිට සිංහල හාඡා පාඨ බලපැවැත්වේ.

## 1 വൈനി ഉപലോധനയ

01. පාසල් සිසුන් සඳහා උපකාරක පන්ති පවත්වනු ලබන ආයතන (පළමු වසරේ සිට 13 වසර දක්වා)
  02. ඩිප්ලොමා හෝ උපාධි සහතික ලබාදීම සඳහා උපකාරක පන්ති පවත්වනු ලබන ආයතන.
  03. තරග විභාග කේත්ත් කරගෙන උපකාරක පන්ති පවත්වනු ලබන ආයතන.
  04. පරිගණක/තොරතුරු තාක්ෂණය පූහුණු ආයතන.
  05. හාජා පූහුණු ආයතන.
  06. මැහුම් පූහුණු ආයතන.
  07. රුපලාවනය පූහුණු ආයතන.
  08. සංගිතය පූහුණු ආයතන.
  09. නැවුම් හා නාට්‍ය කලාව පූහුණු ආයතන.
  10. හෝටල් කරමාන්තයට අදාළ පූහුණු ආයතන.
  11. මෝටර රථ හා යාන්ත්‍රික විද්‍යාව පූහුණු ආයතන.
  12. හෙදී/හෙද පූහුණු ආයතන.
  13. රිය පැදවීම පූහුණු ආයතන.
  14. යන්ත්‍රික පූහුණු ආයතන.
  15. කරාවේ/කුංගු සහ ගාරිජික සුවතා පූහුණු ආයතන.
  16. කේක් සහ ආහාර සැකකීම පූහුණු ආයතන.
  17. සිවිල් ඉංජිනේරු සේවා සම්බන්ධව පූහුණු ආයතන.
  18. අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදන මගින් වරින්වර ප්‍රකාශයට පත්කරනු ලැබිය හැකි වෙනත් ආයතන.

2 വൈദിക ഉപലോധനയ

ମାନୁଷ ଜିଲ୍ଲାପତ୍ର କାର୍ଯ୍ୟକ୍ରମ ଦିନାଂକ ଆଧୁନିକ ଶିଖିତାଙ୍କ କ୍ଷମିତା ଅନୁମତିପତ୍ର

01. ආයතනය :

01:1 නම : \_\_\_\_\_,

01:2 ලිපිනය : \_\_\_\_\_,

01:3 දුරකථන අංකය : \_\_\_\_\_,

01:4 විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවිය (තිබේ නම්) : \_\_\_\_\_,

01:5 දැනට ක්‍රියාත්මක ආයතනයක් ද/ආරම්භ කිරීමට යොම්ත ඇති නම : \_\_\_\_\_,

01:6 ආරම්භ කළ/ආරම්භ කිරීමට යොම්ත දිනය : \_\_\_\_\_,

01:7 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : \_\_\_\_\_,

02. හිමිකරු :

02:1 නම : \_\_\_\_\_,

02:2 ලිපිනය : \_\_\_\_\_,

02:3 දුරකථන අංකය : \_\_\_\_\_,

04:4 විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවිය (තිබේ නම්) : \_\_\_\_\_,

03. ආයතනය සතු සම්පත් (මානව සම්පත් විශ්ලේෂණය) :

03:1 ඉලක්ක ගත කණ්ඩායම/පුහුණුලාභීන්/යිජ්‍යයන් (විස්තර කරන්න) : \_\_\_\_\_,

03:2 දැනුම ලබාදෙන ක්ෂේත්‍ර (විස්තර කරන්න) : \_\_\_\_\_,

03:3 ආයතනය පන්ති ආරම්භ කරන වේලාව : \_\_\_\_\_,

      ආයතනය පන්ති අවසන් කරන වේලාව : \_\_\_\_\_,

03:4 සම්පත් දායකයින්/උපදේශකයින්/ගුරුවරුන් (නම, අධ්‍යාපන සූදුසුකම්, වෝත්තිය සූදුසුකම් සමඟ විසතර කරන්න) : \_\_\_\_\_,

04. ආයතනය සතු සම්පත් (හෝතික සම්පත් විශ්ලේෂණය) :

04:1 ගොඩනැගිලි ස්ථීර/අර්ථ ස්ථීර/තාවකාලික (විස්තර කරන්න) : \_\_\_\_\_,

04:2 ගොඩනැගිලි සංඛ්‍යාව : \_\_\_\_\_,

04:3 ගොඩනැගිලිවල වර්ගඥලය : \_\_\_\_\_,

04:4 අධ්‍යයන කටයුතු සඳහා ගෙන ඇති එළිමහන් භූමි ප්‍රමාණය : \_\_\_\_\_,

04:5 විදුලි බලය : අ/ත/නැත

04:6 වායු සම්කරණ පහසුකම් : අ/ත/නැත

04:7 වැසිකිලි, කැසිකිලි පහසුකම් තිබේ ද : \_\_\_\_\_,

04:8 පුහුණු උපකරණ/ඉගැන්වීම් උපකරණ තිබේද (විස්තර කරන්න) : \_\_\_\_\_,

ඉහත සඳහන් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද තොරතුරු සත්‍ය හා නිවැරදි ඒවා බව සහතික කරමි. මෙම ආයතනය වයඹ පලාතේ මානව සම්පත් සංවර්ධනය සඳහා ඇති ආයතනයක් ලෙස ලියාපදිංචි කරන මෙන් ඉල්ලමි. මේ සමඟ ලියාපදිංචි ගාස්තුව වශයෙන් රු. .....ක් මුදලක් හාරදෙමි.

ඉල්පුමිකරුගේ අත්සන :

නම :

දිනය :

කාර්යාල ප්‍රයෝගනය සඳහා :

ඉල්පුම් පත්‍රය ලැබුණ දිනය :

ස්ථානීය පරීක්ෂණය කළ දිනය :

පරීක්ෂණය කළ නිලධාරියාගේ නම හා තනතුර :

නිරදේශය : ඒ/වි/සි/ඩී ගෞනීයේ ආයතනයක් ලෙස ලියාපදිංචි කිරීම නිරදේශ කරමි.

අත්සන :

තනතුර :

දිනය :

## 3 වැනි උපලේඛනය

**බලපත්‍රයක් ලබාගැනීම සඳහා සපුරාලියසුත් සූදුසුකම්**

අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති යටිතල පහසුකම් සැලසීම පිළිබඳ ප්‍රතිමාන,

1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරීයේ පනත හා එයට අදාළ සංශෝධන,

1986 මාර්තු 10 වැනි දින නිකුත් කර ඇති අංක 392/09 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එයට අදාළව වරින්වර නිකුත් කරනු ලබන සංශෝධනයන් ප්‍රකාරව සම්මත තත්ත්වයන් නිර්ණය කරනු ඇතු.

1. ඉඩ පහසුකම්.
2. ජල පහසුකම්
3. වැසිකිලි, කැසිකිලි පහසුකම්.
4. ආලෝකය හා පිරිසිදු වාතාග්‍රය ලැබේමේ පහසුකම්.
5. විවේක ගැනීම සඳහා ඉඩකඩ්.
6. පුහුණුවීම්/ඉගැන්වීම් සඳහා අවශ්‍ය උපකරණ පහසුකම්.
7. පුර්මාධාර ලබාදීම සඳහා අවශ්‍ය මූලික උපකරණ හා මාශධ අඩංගු පුර්මාධාර පෙවිචියක්.
8. හඳුසි තත්ත්වයක් (ගින්නක්, ජල ගැලීම් හෝ වෙනත් පීඩාකාරී පරිසර තත්ත්වයන්) සම්බන්ධව ආරක්ෂක පියවර ගෙන තිබීම.

## 4 වැනි උපලේඛනය

1. ඉඩකඩ් පහසුකම්.
2. ආලෝකය හා වාතාග්‍රය.
3. ජල පහසුකම්.
4. සනීපාරක්ෂක පහසුකම්.
5. සූහසාධන පහසුකම්.
6. න්‍යායාත්මක හා ප්‍රායෝගික ඉගැන්වීම සඳහා අවශ්‍ය උපකරණ පහසුකම්.
7. මානව සම්පත් සංවර්ධනයට හා කළමනාකරණයට අදාළව ආයතනය ලබාදැකී ඇගයිම් හා ජයග්‍රහණ.
8. සමාජ සංවර්ධනය සඳහා ලබාදෙන දායකත්වය.

ඉහත සඳහන් කරුණු පදනම් කරගෙන ආයතනයක් පහත දැක්වෙන කාණ්ඩ හතරෙන් එකකට ඇතුළත් කරනු ලැබිය යුතු ය.

1. ඒ - ඉතා හොඳයි.
2. බේ - හොඳයි.
3. සී - සාමාන්‍යයි.
4. බී - දුරටතියි.

## 5 වැනි උපලේඛනය

මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන ආයතන ලියාපදිංචි කිරීමේ සහතිකය.

ගොනු අංකය : .....

ලියාපදිංචි අංකය : .....

වයඹ පළාත් සභාවේ 1994 අංක 1 දරන මානව සම්පත් සංවර්ධන අධිකාරිය ප්‍රයුත්තියේ 18 (2)(ඇ) වගන්තිය යටතේ පත්‍රය ඇති ..... රෙගුලාසිය අනුව ..... වන මම .....ලිපිනයෙහි පිහිටා ඇති ..... නමැති ආයතනය වයඹ පළාතේ මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන ආයතනයක් ..... ලෙස ලියාපදිංචි අංක ..... යටතේ ලියාපදිංචි කළබව සහතික කරමි.

විධායක අධ්‍යක්ෂ/භාමාන්‍යාධිකාරී,  
වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය,  
වයඹ පළාත් සභාව.

දිනය .....

තිල මූලාව.

#### 6 වැනි උපලේඛනය

මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන ආයතන සඳහා වාර්ෂික බලපත්‍රය.

1. ලියාපදිංචි අංකය :\_\_\_\_\_,
2. බලපත්‍ර අංකය :\_\_\_\_\_,
3. ආයතනයේ නම :\_\_\_\_\_,
4. ආයතනයේ ලිපිනය :\_\_\_\_\_,
5. ගෙවන ලද ගාස්තුව :\_\_\_\_\_,
6. බලපත්‍රයේ වලංගු කාලය : ..... සිට .....දක්වා.

විධායක අධ්‍යක්ෂ/භාමාන්‍යාධිකාරී,  
වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය,  
වයඹ පළාත් සභාව.

දිනය .....

තිල මූලාව.

#### කොන්දේසි

1. මෙම බලපත්‍රයේ වලංගු කාලය නිකුත් කළ දින සිට එක් වසරක් පමණි.
2. මෙම බලපත්‍රය මගින් ආවරණය වන ආයතනයට ආයතනයේ ක්‍රියාකාරී කාලය තුළදී මානව සම්පත් සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා ඇති නිලධාරීන්ට ඇතුළුවේමට, පරීක්ෂා කිරීමට, අවශ්‍ය තොරතුරු ලබාගැනීමට බලතල ඇත්තේය.
3. බලපත්‍රය අවලංගු වන දිනට මසකට පෙර බලපත්‍රයේ වලංගු කාලය දීර්ශ කිරීම සඳහා නියමිත ආකෘතියේ අයදුම්පතක් අධිකාරියට ඉදිරිපත් කළ යුතු ය.

#### 7 වැනි උපලේඛනය

මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන ආයතන බලපත්‍රයක් අලුත්කිරීම සඳහා ඉල්ලුම්පත්‍රය.

1. ආයතනයේ නම :\_\_\_\_\_,
2. ආයතනයේ ලිපිනය :\_\_\_\_\_,
3. ඉල්ලුම්කරුගේ නම :\_\_\_\_\_,

4. ඉල්පුම්කරුගේ ලිපිනය :\_\_\_\_\_,

5. ලියාපදිංචි අංකය :\_\_\_\_\_,

6. ලියාපදිංචි කළ දිනය :\_\_\_\_\_,

7. බලපත්‍ර අංකය :\_\_\_\_\_,

මෙම ආයතනය සඳහා නිකුත්කර ඇති බලපත්‍රයේ වලංගුකාලය එක් වර්ෂයකින් දිරෝ කරන මෙන් ඉල්ලමි. ඒ සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව වශයෙන් රු. ..... ක් මේ සමග හාරදෙමි.

අත්සන :\_\_\_\_\_,  
දිනය :\_\_\_\_\_

නිර්ණායකයන්	A(ඉතා හොඳයි)	B(හොඳයි)	C(සාමාන්‍ය)	D(දුරටත්)
1. ඉඩකඩ පහසුකම්				
(I) පන්ති කාමර ඉඩකඩ (එක් දිශ්‍යයෙක් සඳහා)				
(II) විශේෂ ඉඩකඩ (පරිගණක පූහුණුව්, තැවුම් හා නාට්‍ය කළාව ආදි කටයුතු)				
2. වැසිකිලි/කැසිකිලි පහසුකම්.				
3. ආලෝකය/වාතාගුරු				
4. ජල පහසුකම්				
(I) පානීය ජල පහසුකම් - නල ජලය, ලිං ජලය				
(II) වැසිකිලි/කැසිකිලි සඳහා ජල පහසුකම් නල ජලය, ලිං ජලය				
5. උපකරණ පහසුකම්				
(I) වාඩ්වීම හා ලිවීම (බේස්/බංකු/පුවු)				
(II) ඉගැන්වීම සහ ඉගෙන ගැනීම සඳහා අවධාරණ උපකරණ				
6. සූභ සාධන පහසුකම්				
(I) විවේකාගාර පහසුකම්				
(II) ප්‍රථමාධාර පහසුකම්				
(III) ප්‍රස්තකාල පහසුකම්				
(IV) දිශ්‍යත්ව පහසුකම්				
(V) ආහාර පාන ලබා ගැනීමේ පහසුකම්				
7. ආයතනය ලබා ගෙන ඇති ඇගයීම හා ජයග්‍රහන				
(i) දිශ්‍යයීන්ට				
(ii) ආයතනයට				

නිර්ණායකයන්	A(ඉනා හොඳයි)	B(හොඳයි)	C(සාමාන්‍ය)	D(ශ්‍රේච්‍ර)
8. සමාජ සංවර්ධනය සඳහා ලබා දෙන දායකත්වය				
* පැමිණිමේ ලේඛන පවත්වාගෙන යාම				
* ජාතික තීය වාදනය කිරීම/ගායනා කිරීම				
* ආකල්ප සංවර්ධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග				
9. දිජ්‍යා ඇගයීමේ ක්‍රමවේද				
(i) නායාත්මක ඇගයීම				
(ii) ප්‍රායෝගික ඇගයීම				
9. ගුරුවරුන්ගේ/උපදේශකවරුන්ගේ නායාත්මක හා ප්‍රායෝගික සූදුසුකම්				